

ගිණුම්කරණය - 11 - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිත කිරීම.

1. PP සමාගමේ කර්මාන්තශාලාව නිසා පරිසර හානියක් සිදුව ඇතැයි පවසමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් රු.500,000ක වන්දියක් ඉල්ලා නඩුවක් ගොනු කොට ඇත. සමාගමේ නීතිඥයන් පවසන්නේ එය ජය ගැනීමට ඇති හැකියාව ඉහළ බවයි.

මේ සඳහා මූල්‍ය ප්‍රකාශනවල ගැලපීම කළ යුත්තේද යන්න හේතු සහිතව සඳහන් කරන්න.

2. මූල්‍ය ප්‍රකාශනවල ප්‍රකාශ කරන තොරතුරුවල මූලික වශයෙන් තිබිය යුතු ගුණාත්මක ලක්ෂණ කවරේද?

1. අදාළත්වය , කාලීන බව
2. විශ්වාසනීය නියෝජනය, සත්‍යාපනය කළ හැකි බව
3. අදාළත්වය , විශ්වාසනීය නියෝජනය
4. කාලීන බව , සත්‍යාපනය කළ හැකි බව
5. අදාළත්වය, තේරුම්ගත හැකි බව

3. සී/ස Run PLC සමාගමේ සේවකයෙකු ඉවත් කිරීම හේතුවෙන් 2020/10/01 දින රු.500,000ක වන්දියක් ඉල්ලා නඩුවක් පවරා ඇත. සමාගමේ ගිණුම් වර්ෂය 2021/03/31 දින මුදලින් වන්දිය ගෙවීමට ඉඩ ඇතැයි නීතිඥවරුන් මත පල කර ඇත. 2021/10/01 දින මුදලින් ගෙවන ලෙස නියෝගයක් ලැබී තිබුණි. මෙම වන්දි මුදල 2021/10/20 දින රු.300,000ක් මුදලින් පියවන ලදී. මෙම ගනුදෙනුව 2021/10/20 දිනට ගිණුම්කරණ සම්කරණයේ වාර්තා කළ යුත්තේ කෙසේද?

	වත්කම්	= හිමිකම්	+ වගකීම්
1.	- 300,000	- 300,000	
2.	- 300,000		-300,000
3.		-300,000	+500,000
4.	-500,000	-500,000	
5.	-300,000	+200,000	-500,000

4. සී/ස Root සමාගම 2020/04/01 දින මිලදී ගත් භාණ්ඩ තොගයක් සම්බන්ධව පහත පිරිවැය දරන ලදී. සමාගමේ VAT ලියාපදිංචි අංකය 225478.

මිලදී ගැනුම් (ලකුණු කළ මිල) රු.500,000 (වෙළෙඳ වට්ටම 5%)

ප්‍රවාහන කුලී	රු.200,000
නිෂ්කාෂණ ගාස්තු	රු.100,000
ගෙන ඒමේ කුලී	රු.50,000
VAT බදු	රු.80,000
ගෙන ඒමේ දී හානි වූ තොග	රු.40,000
ආපසු යැවුම්	රු.50,000

Root සමාගමේ 2020/04/01 දිනට මිලදී ගැනුම් පිරිවැය සඳහන් කරන්න.

5.පහත සඳහන් කුමන සිද්ධි සමාගමක මූල්‍ය ප්‍රකාශනවල ප්‍රතිපාදනයක් හඳුනා ගැනීමට තුඩු දේ ද?

A - දෝෂ සහිත අයිතම හඳුනාගැනීමේ වසරක වගකීම් සහතිකයක් සහිතව භාණ්ඩ විකිණීම.

B - වර්ෂ අවසානයේ වෙළෙඳ ණයගැතියන් මත භානිකරණ අලාභ වෙන් කිරීම.

C - නීතිමය අවශ්‍යතාවක් නොමැති වුවත් නිෂ්පාදන ක්‍රියාවලි හේතුවෙන් සිදු වූ පාරිසරික හානි අවම කිරීම.

1. A පමණි.
2. B පමණි.
3. A හා C පමණි.
4. B හා C පමණි.
5. A,B හා C සියල්ලම

6.සී/ස දයා සමාගම සතුව 2020/04/01 දිනට රු.1,000,000ක් වටිනා කාර්යාල උපකරණ පවතී.මෙම කාර්යාල උපකරණවලින් රු.500,000ක් වටිනා කාර්යාල උපකරණ 2021/03/31 දින රු.400,000කට විකුණන ලදී.මෙම ඉවත් කරන ලද කාර්යාල උපකරණ 2018/04/01 දින මිලදී ගෙන තිබුණි.කාර්යාල උපකරණ සරල මාර්ග ක්‍රමයට 10% බැගින් ක්ෂය කරනු ලබයි.

ඉහත ගනුදෙනුව ගිණුම්ගත කිරීම සඳහා ජර්නල් සටහන් දක්වන්න.

7.සී/ස Ranger සමාගම භාවිත අයිතිය යටතේ 2020/04/01 දින වසර 5ක කල්බදු කාලයකට යටත්ව රු.5,000,000ක් වටිනා මෝටර් රථ ලබා ගන්නා ලදී.මූලික තැන්පතුව ලෙසට රු.1,000,000ක් මුදලින් ගෙවන ලදී.මාසික වාරිකය රු.100,000කි.ඒ තුළ ඇතුළත් පොලිය රු.33,000කි.පළමු මස වාරිකය මෙතෙක් ගෙවා නොතිබිණි.(මෝටර් රථය සරල මාර්ග ක්‍රමයට 10% බැගින් ක්ෂය කරනු ලබයි.)

2021/03/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා,

- 1.)මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්විය යුතු - ජංගම වගකීම්
ජංගම නොවන වගකීම්
- 2.) 2021/03/31න් අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශනයේ දැක්විය යුතු වියදම

8.සී/ස රාණි සමාගම 2021/03/31 දිනට සිටි රු.50,000ක ණයගැතියෙකු 2021/04/10 දින බුන්වත්තාවයට පත්විය.අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මූල්‍ය ප්‍රකාශන 2021/05/20 දින අනුමත කරන ලදී.මෙම ණයගැතියා සඳහා 2021/03/31 දින වන විට රු.20,000ක භානිකරණ අලාභ වෙන් කොට ඇත.

ඉහත ගනුදෙනුව මූල්‍ය ප්‍රකාශනවල ගැලපීමට අදාළ ජර්නල් සටහන් දෙන්න.

9.ක්ෂය කිරීමේ ක්‍රමය සරල මාර්ග ක්‍රමයේ සිට භීතවන ශේෂ ක්‍රමය දක්වා වෙනස් කරන ලදී.ඉහත වෙනස්වීම මූල්‍ය ප්‍රකාශනවල ගැලපිය යුත්තේ,

- 1.ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනසක් බැවින් පෙර කාලච්ඡේදවල
2. ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනසක් බැවින් අනාගත කාලච්ඡේදවල
- 3.එය ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනසක් බැවින් අනාගත කාලච්ඡේදවල
- 4.එය ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනසක් බැවින් ප්‍රවර්තන හා අනාගත කාලච්ඡේදවල
5. ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනසක් බැවින් පෙර හා ප්‍රවර්තන කාලච්ඡේදවල

10.සී/ස Diana සමාගමේ 2020/04/01 දින වන විට ගොඩනැගිල්ලේ පිරිවැය රු.1,500,000කි.එදිනට සමුච්චිත ක්ෂය රු.300,000කි.ගොඩනැගිල්ල සරල මාර්ග ක්‍රමයට 10% බැගින් ක්ෂය කරනු ලබයි.මෙම ගොඩනැගිල්ල පළමුවර ප්‍රත්‍යාගණනය කර රු.300,000ක අලාභයක් ලබා තිබුණි.දෙවන වර ප්‍රත්‍යාගණනය කර රු.200,000ක ලාභයක් ලබා තිබුණි.
2021/03/31 දින මෙම ගොඩනැගිල්ල රු.140,000කට ප්‍රත්‍යාගණනය කරන ලදී.

මෙම ගනුදෙනුවට අදාළව,

- 1.)2021/03/31 දිනෙන් අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශයේ දැක්විය යුතු අයිතමය දක්වන්න.
- 2.)2021/03/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්විය යුතු අයිතමය දක්වන්න.

පිළිතුරු

1. ප්‍රතිපාදනයක් කළ යුතුය.

ඊට හේතුව ,

- අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන බැඳීමක් තිබීම.
- බැඳීම පිළිබඳ විශ්වාසදායී ඇස්තමේන්තුවක් තිබීම.
- බැඳීම නිරාකරණයේ දී ආර්ථික ප්‍රතිලාභ හා බැඳුණු සම්පත් පිටතට ගලා ගෙන යාම.

2. 3

3. 5

4.

ලකුණු කළ මිල	500,000
(-) වෙළෙඳ වට්ටම	(25,000)
ගැනුම් මිල	475,000
ප්‍රවාහන කුලී	200,000
නිෂ්කාෂණ ගාස්තු	100,000
ගෙන ඒමේ කුලී	50,000
	825,000

5.) 5

6.) කාර්යාල උපකරණ ඉවත්කිරීමේ ගිණුම හර 500,000

කාර්යාල උපකරණ ගිණුම 500,000

කාර්යාල උපකරණ ක්ෂය වෙන් කිරීමේ ගිණුම හර 150,000

කාර්යාල උපකරණ ඉවත් කිරීමේ ගිණුම 150,000

මුදල් පාලන ගිණුම හර 400,000

කාර්යාල උපකරණ ඉවත්කිරීමේ ගිණුම 400,000

කාර්යාල උපකරණ ඉවත්කිරීමේ ගිණුම හර 50,000

ආදායම් ප්‍රකාශය 50,000

කාර්යාල උපකරණ ක්ෂය වියදම් ගිණුම හර 100,000

කාර්යාල උපකරණ ක්ෂය වෙන්කිරීමේ ගිණුම 100,000

(වාර්ෂික ක්ෂය වියදම)

(පොදු පරිනාලයේ සටහන් කළ යුතුය. සංලක්ෂ්‍යයක් සහිතව)

7.) හාවිත අයිතිය ඇති මෝටර් රථ ගිණුම

කල්බදු ණයහිමි 5,000,000

කල්බදු ණයහිමි ගිණුම

මුදල් 1,000,000

හාවිත අයිතිය 5,000,000

මුදල් 1,200,000

කල්බදු පොලී 396,000

මුදල් ගිණුම

කල්බදු ණයහිමි 1,000,000

කල්බදු ණයහිමි 1,200,000

කල්බදු පොලී වියදම් ගිණුම

කල්බදු ණයහිමි 396,000

- 1.) ජංගම වගකීම් - රු.804,000
- 2.) ජංගම නොවන වගකීම් - රු.2,392,000
 - 2.)ක්ෂය වියදම - රු.500,000
 - කල්බදු පොලී වියදම - රු.396,000

8.)හානිකරණ අලාභ වෙන්කිරීමේ ගිණුම හර 20,000
 වෙළෙඳ ලැබිය යුතු දෑ ගිණුම 20,000

හානිකරණ අලාභ වියදම් /ආදායම් ප්‍රකාශය හර 30,000

වෙළෙඳ ලැබිය යුතු දෑ ගිණුම 30,000
 (පොදු ජර්නලයේ අදාළ සංලක්ෂ්‍ය සහිතව සටහන් කළ යුතුය.)

9.) 5

10.) ආදායම් ප්‍රකාශය

<u>වියදම්</u> ප්‍රත්‍යාගණන ලාභය (100)		
--	--	--

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

	පිරිවැය	සමුච්චිත ක්ෂය	ශුද්ධ අගය
<u>ජංගම නොවන</u> <u>වත්කම්</u> ගොඩනැගිලි	1,400,000		1,400,000
<u>හිමිකම්</u> ප්‍රත්‍යාගණන සංචිත	200,000		

වියදම් -ප්‍රත්‍යාගණන ලාභය 100,000
 (වියදම්වලින් අඩුකොට දැක්විය යුතුය.)

හිමිකම් - ප්‍රත්‍යාගණන සංචිත 200,000

ජංගම නොවන වත්කම්

ගොඩනැගිලි - පිරිවැය 1,400,000
 සමුච්චිත ක්ෂය - _
 ශුද්ධ අගය 1,400,000

සකස් කළේ -

එච්.ඒ.ඩබ්.එන්.ලක්මාලි මිය,

ර/විද්‍යාරාජ විද්‍යාලය.